

ශීර්ෂය 335 - ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව -2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ශීර්ෂය 335 - ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශවලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(1) වගන්තිය ප්‍රකාරව ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් ඇතුළත් සම්පිණ්ඩන වාර්තාව 2025 මැයි 22 දින ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. විගණන පනතේ 11(2) වගන්තිය ප්‍රකාරව කොමිෂන් සභාවට අදාළ වාර්ෂික විස්තරාත්මක කළමනාකරණ විගණන වාර්තාව 2025 මැයි 22 දින ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 වගන්තිය ප්‍රකාරව මෙම වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශනවලින්, මූල්‍ය තත්ත්වය, මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ, මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන් 1හි සඳහන් මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනමට අනුකූලව සියලුම ප්‍රමාණාත්මකතාවයන් සම්බන්ධයෙන් සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් මාගේ වගකීම, විගණකගේ වගකීම යන වගන්තියේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 කරුණක් අවධාරණය කිරීම - මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනම

මෙම මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනම විස්තර කරන මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් 1 කෙරෙහි අවධානය යොමු කරවමි. මූල්‍ය ප්‍රකාශන රජයේ මුදල් රෙගුලාසි 150 හා 151 සහ 2025 පෙබරවාරි 21 දින සංශෝධිත 2024 දෙසැම්බර් 16 දිනැති රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශ අංක 06/2024 අනුව ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ, මහා භාණ්ඩාගාරයේ සහ පාර්ලිමේන්තුවේ අවශ්‍යතාවය සඳහා සකස් කර ඇත. එම නිසා, මෙම මූල්‍ය ප්‍රකාශන වෙනත් අරමුණු සඳහා සුදුසු නොවිය හැක. මාගේ වාර්තාව ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ, මහා භාණ්ඩාගාරයේ සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ භාවිතය සඳහා පමණක් අරමුණු කර ඇත. මෙම කරුණ සම්බන්ධයෙන් මාගේ මතය විකරණය කරනු නොලැබේ.

1.4 මූල්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ හා ගණන්දීමේ නිලධාරීගේ වගකීම

රජයේ මුදල් රෙගුලාසි 150 හා 151 සහ 2025 පෙබරවාරි 21 දින සංස්කරණය 2024 දෙසැම්බර් 16 දිනැති රාජ්‍යය ගිණුම් මාර්ගෝපදේශ අංක 06/2024 අනුකූලව සියලුම ප්‍රමාණාත්මකතාවයන් සම්බන්ධයෙන් සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කෙරෙන පරිදි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා වංචා සහ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම ගණන්දීමේ නිලධාරීගේ වගකීම වේ.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) වගන්තිය ප්‍රකාරව කොමිෂන් සභාව විසින් වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වා ගෙන යා යුතුය.

ජාතික විගණන පනතේ 38(1)(ඇ) උප වගන්තිය ප්‍රකාරව කොමිෂන් සභාවේ මූල්‍ය පාලනය සඳහා සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සකස් කර පවත්වා ගෙන යනු ලබන බවට ගණන්දීමේ නිලධාරී සහතික විය යුතු අතර එම පද්ධතියේ සඵලදායීත්වය පිළිබඳව කලින් කල සමාලෝචනයක් සිදු කර ඒ අනුව පද්ධතිය ඵලදායී ලෙස කරගෙන යාමට අවශ්‍ය වෙනස්කම් සිදු කරනු ලැබිය යුතුය.

1.5 මූල්‍ය ප්‍රකාශන විගණනය පිළිබඳ විගණකගේ වගකීම

සමස්ථයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා හා වැරදි හේතුවෙන් ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකාධිපති වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කර ගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම් හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්පන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව ගණන්දීමේ නිලධාරී දැනුවත් කරන ලදී.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

අත්තිකාරම් ගිණුම් ශේෂ

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(i) 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය තුළ අත්තිකාරම් ගිණුම් ශේෂය රු.2,849,247 ක් ලෙස ගැලපිය යුතු වුවත්, SA 50 භාණ්ඩාගාර සටහනෙහි ඇතුළත් රු.240,000 ක් වන බැර හරස් සටහන් ශේෂය ගැලපීමකින් තොරව රු.3,089,247 ක් ලෙස රු.240,000 ක් වැඩියෙන් දක්වා තිබුණි.	2024 වර්ෂයේදී වෙනත් ආයතනයකට ස්ථාන මාරුවූ නිලධාරියාගේ එදිනට පැවති ශේෂය වන රු.240,000.00 පවරා ගැනීමට කටයුතු කර, අප ආයතනය වෙත අදාළ ශේෂය හරස් සටහන් මගින් 8493-0-0-335-0-12-0 යටතේ නැවත පියවීමට කටයුතු කර ඇති අතර ඒ අනුව ආයතනයේ 2024 අත්තිකාරම් ගිණුම නිවැරදි පරිදි ගිණුම්ගත කර 2024 අවසාන ගිණුම ද නිවැරදි පරිදි ගිණුම්ගත කර ඇති බව.	භාණ්ඩාගාර සටහන් අනුව සැසඳීම සිදුකර ශේෂ නිරවුල් කිරීමට කටයුතු කළ යුතුය.
(ii) මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුළ අත්තිකාරම් ගිණුම් ශේෂය රු.240,000 කින් වැඩියෙන් පෙන්වීම හේතුවෙන් එම වටිනාකමින් මුළු වත්කම් ශේෂය, මුළු වගකීම් ශේෂය හා භාණ්ඩාගාර ශුද්ධ වත්කම් ශේෂය වැඩියෙන් ගිණුම්ගත කර තිබුණි.	මූල්‍ය ප්‍රකාශන නිවැරදිව සකස්කර ඇති බව.	-එම-

2. වෙනත් නෛතික අවධානය පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ) වගන්තිය ප්‍රකාරව පහත සඳහන් කරුණු මා ප්‍රකාශ කරමි.

- (අ) මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වන බවට,
- (ආ) ඉකුත් වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මා විසින් කර තිබුණු නිර්දේශ ක්‍රියාත්මක කර තිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 වියදම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
මුදල් රෙගුලාසි 50 (1) ප්‍රකාරව වාර්ෂික ඇස්තමේන්තු හැකිතාක් දුරට නිවැරදිව හා අවශ්‍යතාවයන් හඳුනාගෙන සකස් කළයුතු වුවත්, ඒ අනුව ඇස්තමේන්තු සකස් නොකිරීම හේතුවෙන් වැය විෂයයන් 06ක ප්‍රතිපාදන ඉතිරිවීමේ ප්‍රතිශතය සියයට 34 සිට 100 දක්වා පරාසයක පැවතුණි.	ආයතනයේ පැවැත්ම අස්ථායී වූ බැවින් වැය විෂය අංක 2102, 2103 සඳහා වියදම් නොකරන ලද අතර, වැය විෂය අංක 2401 සහ 2507 වියදම සීමාකරන ලදී. වැය විෂය අංක 2507 සීමාකිරීම නිසා 1402 වියදම් ද සීමාවීම නිසා මෙම ඉතිරිවීම් ඇති වූ බව.	අවශ්‍යතාවයන් හඳුනාගෙන ඇස්තමේන්තු සකස් කිරීමට කටයුතු කළ යුතු අතර ඒ අනුව, ප්‍රතිපාදන වෙන්කරවා ගැනීමට කටයුතු කළ යුතුය.

3.2 ගණන්දීමේ නිලධාරී විසින් සිදු කළ යුතු සහතිකවීම්

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 38 (1) හා (2) වගන්ති ප්‍රකාරව ප්‍රධාන ගණන්දීමේ නිලධාරී විසින් කොමිෂන් සභාවේ මූල්‍ය පාලනය සඳහා සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සකස් කර පවත්වා ගෙන යනු ලබන බවට සහතික විය යුතු අතර එම පද්ධතියේ සඵලදායීතාවය පිළිබඳව කලින් කල සමාලෝචනය සිදුකර ඒ අනුව පද්ධති ඵලදායී ලෙස කරගෙන යෑමට අවශ්‍ය වෙනස්කම් සිදුකරනු ලැබිය යුතු බවත්, එම සමාලෝචනයන් ලිඛිතව සිදුකර එහි පිටපතක් විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතුව තිබුණත්, එවැනි සමාලෝචනයන් සිදු කළ බවට සාක්ෂි විගණනයට ඉදිරිපත් නොවීය.	මූල්‍ය පාලනය සඳහා සඵලදායී අභ්‍යන්තර මූල්‍ය පාලන පද්ධතියක් පවත්වාගෙන යන බවට ප්‍රධාන ගණන්දීමේ නිලධාරී විසින් සහතික වී ඇති බව.	විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව ඉදිරියේදී කටයුතු කළ යුතුය.

3.3 නීති, රීති හා රෙගුලාසිවලට අනුකූල නොවීම

නිරීක්ෂණය		ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
නීති, රීති රෙගුලාසි යොමුව	හා අනුකූල නොවීම		
(අ) 1991 අංක 19 දරන ජාතික අධ්‍යාපන කොමිෂන් සභා පනතේ 2 (1) වන වගන්තිය හා	ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරයා වෙත කරනු ලබන නිර්දේශ හා දෙනු ලබන උපදෙස් සැලකිල්ලට ගැනීමෙන් ජාතික අධ්‍යාපන	කොමිෂන් සභාවේ වනුයේ ප්‍රතිපත්ති සකස් කර ජනාධිපතිවරයා වෙත නිර්දේශ කිරීම පමණක් වන අතර, එය ප්‍රතිපත්තියක් ලෙස ප්‍රකාශයට පත්කිරීම (1991 අංක	ජනාධිපතිවරයා ට යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කර ජාතික අධ්‍යාපන

	පනතේ 2 (2) වන වගන්තිය	ප්‍රතිපත්තියක් සකස් කළ යුතු වුවත් මෙම කොමිෂන් සභාව පිහිටුවා වසර 34 ක් ගත වී තිබුණද ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සඳහා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් අනුමත කරගෙන නොතිබුණි.	19 දරන ජාතික අධ්‍යාපන කොමිෂන් සභා පනතේ 2(1) වගන්තිය අනුව) සිදුකරනු ලබන්නේ ජනාධිපතිවරයා විසින් වන බව	ප්‍රතිපත්තියක් සකස් කර අනුමත කර ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ)	2023 නොවැම්බර් 30 දිනැති අංක 02/2018 (I) දරන රාජ්‍ය පරිපාලන වක්‍රලේඛය	මානව සම්පත් සංවර්ධන සැලැස්ම සකස් කිරීම උදෙසා වන මාර්ගෝපදේශයෙහි ඇතුළත් ආයතනයේ මානව සම්පත පිළිබඳව වූ කරුණු 5කින් එක් කරුණක් පමණක් ඇතුළත් කරමින් සභාව සමාලෝචිත වර්ෂයේ මානව සම්පත් සංවර්ධන සැලැස්ම පිළියෙල කර තිබුණි.	රා.ප.ව. 02/2018(I) ප්‍රකාරව අන්තර්ගත විය යුතු ආයතනයේ කාර්ය මණ්ඩල තොරතුරු, ඉදිරි කාර්ය මණ්ඩල අවශ්‍යතා පුරෝකථනය සහ පුරප්පාඩු ඉදිරි වර්ෂය තුළ පිරවීම සඳහා සැලැස්ම 2024 ජනවාරි 01 දිනට පැවති කාර්ය මණ්ඩල තොරතුරු මත පදනම්ව 2024 මානව සම්පත් සැලැස්මට ඇතුළත් කිරීමට කටයුතු කරන ලදී.	මානව සම්පත් සංවර්ධන සැලැස්ම සකස් කිරීමට කටයුතු කළ යුතුය.
(ඇ)	2021 නොවැම්බර් 16 දිනැති අංක 01/2021 දරන භාණ්ඩාගාර වක්‍රලේඛය හා රාජ්‍ය ව්‍යාපාර පිළිබඳ මාර්ගෝපදේශ සංග්‍රහයේ 03 වන ඇමුණුම	මාර්ගෝපදේශ සංග්‍රහය අනුව වාර්ෂික වාර්තාව තුළ අවම වශයෙන් ඇතුළත් විය යුතු කරුණු 12 කින් 2024 වර්ෂය වෙනුවෙන් සකස් කර තිබුණු වාර්ෂික වාර්තාවේ කරුණු 04 ක් ඇතුළත් කර නොතිබුණි.	වාර්ෂික වාර්තාව සඳහා අමාත්‍යාංශය අනුමැතිය ලබාදීමෙන් අනතුරුව, අමාත්‍යාංශය විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලබන බව.	රාජ්‍ය ව්‍යාපාර පිළිබඳ මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුතුය.
(ඈ)	ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ දෙවන පරිච්ඡේදයේ 13.3 වගන්තිය	කොමිෂන් සභාවේ ලේකම් හා ගණකාධිකාරී යන තනතුරුවලට පිළිවෙලින් මාස 06 ක් හා මාස 52 ක් වශයෙන් ආයතන සංග්‍රහයට පටහැනිව දීර්ඝකාලීනව වැඩ බැලීම් පත්වීම් ලබාදී තිබුණි.	ජාතික අයවැය වක්‍රලේඛ 03/2022 ප්‍රකාරව බඳවාගැනීම් කල් තබන ලද අතර නව වන(09) කොමිෂන් සභාව පත්කළ පසුව අත්‍යාවශ්‍ය බඳවාගැනීම් ඉදිරියේදී කරනු ලබන බව.	ප්‍රධාන විධායක තනතුරු සඳහා ස්ථිරව නිලධාරීන් පත්කළ යුතුය.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යභාරයන් ඉටු නොකිරීම

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්මට කාර්යයන් 06ක් ඇතුළත් කර තිබුණු නමුත් ඉන් කාර්යයන් 02 ක් පමණක් සම්පූර්ණ කර තිබුණි. ඉන් එක් කාර්යයක් කොමිෂන් සභාවේ නිලධාරීන් විසින්ද අනෙක් කාර්යය කොමිෂන් සභාවේ තීරණයක් මත බාහිර පාර්ශවයක් මගින්ද වශයෙන් නිමකර තිබුණු අතර ඉතිරි කාර්යයන් 04 න් 03 ක ඉටුකිරීමේ ප්‍රගතිය සියයට 50 ට වඩා අඩු මට්ටමක පැවතුණු අතර සමාලෝචිත වර්ෂයේ ප්‍රමාණවත් කාර්යසාධනයක් ළඟාකර ගැනීමට නොහැකි වී තිබුණි.	එවකට පැවති රජය මගින් ඉදිරිපත් කරන ලද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වාර්තාව අනුව ජාතික අධ්‍යාපන කොමිෂමේ පැවැත්ම සම්බන්ධව අස්ථායී තත්ත්වයක් පැන නැගුණු අතර එම වසරේ මුල් කාල සීමාව තුළ 2023 වසරේ අවසන් කලයුතු සියළුම වැඩ කටයුතු අවසන් කොට 2024 වසරේ වාර්ෂික සැලැස්මේ කටයුතු තාවකාලිකව ක්‍රියාත්මක නොකරන ලෙසටත් වාචිකව සභාපතිවරයාට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මගින් දැනුවත් කොට තිබුණි. වසරේ මැද භාගයේදී නැවතත් එම කටයුතු ආරම්භ කරන ලද අතර ඒ අනුව දැක්වෙන ප්‍රගතියේ ප්‍රතිශත වාර්තා කරන ලද බව.	ක්‍රියාකාරී සැලැස්මේ අපේක්ෂිත කාර්යසාධනය ළඟාකර ගැනීමට කටයුතු කළ යුතුය.

4.2 අපේක්ෂිත ප්‍රතිලාභ (Outcome) ලබා නොගැනීම

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් 2022-2024 කාලසීමාව තුළදී රු.2,997,075 ක් වැයකර පර්යේෂණ යෝජනා 8ක් නිමකර තිබුණි. ඊට අදාළ පර්යේෂණ වාර්තා නිමකර අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතනවලට ලබාදී තිබුණු නමුත් 2025 පෙබරවාරි 05 දින දක්වාම ඒවායේ ප්‍රතිඵල (Out Come) පිළිබඳව සමාලෝචනයට ලක්කර නොතිබුණි. ඒ හේතුවෙන් කොමිෂන් සභාව සිදුකළ පර්යේෂණ වාර්තා තුළින් ජාතික අධ්‍යාපන ක්ෂේත්‍රයට සිදුකරන බලපෑම් (Impact) හඳුනාගත නොහැකි විය. අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳ ජනාධිපතිවරයාට කාලානුරූපව නිර්දේශ ඉදිරිපත් කිරීම, ජාතික අධ්‍යාපන ඉලක්ක සහ ප්‍රමිති සැකසීම, අධ්‍යාපනය හා සම්බන්ධව පුළුල් පරාසයක කරුණු සඳහා	ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ පනත වන 1991 අංක 19 අනුව ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ ප්‍රධානතම අභිමතාර්ථය වන්නේ අධ්‍යාපන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් නිර්දේශ ජනාධිපතිවරයාට සහ අදාළ රේඛීය අමාත්‍යාංශයට ලබාදීම වේ. අදාළ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු වන්නේ ඒවා ක්‍රියාවට නැංවීමට බලය සහිත ඒ ඒ ආයතන සහ රේඛීය අමාත්‍යාංශය විසින් වේ. අප විසින් ලබාදෙනු ලබන එකී නිර්දේශ, ඒ සඳහා වගකිව යුතු සහ ක්‍රියාත්මක කිරීමේ බලය සහිත රේඛීය අමාත්‍යාංශය ඇතුළු අනෙකුත් ආයතන විසින් ක්‍රියාත්මක කිරීම	පර්යේෂණ යෝජනා හා වාර්තා සම්බන්ධ කර ගැනීමට යාන්ත්‍රණයක් සකස් කිරීමට කටයුතු කළ යුතුය.

මාර්ගෝපදේශ සැකසීම, ක්‍රියාත්මක වීම, සම්බන්ධයෙන්, මෙම ආයතනයේ දත්ත කළමනාකරණය හා ප්‍රකාශනය යන කොමිෂන් සභාවේ ප්‍රමුඛතම කාර්යයන් ඉටුකිරීම පිළිබඳව සහය ලබාගැනීමට හැකිවන ආකාරයෙන් පර්යේෂණ දීමනා ලබාගනිමින් පර්යේෂණ සිදුකරන අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ආයතන සඳහා පර්යේෂණ යෝජනා ඉදිරිපත් කිරීමට හා පර්යේෂණ වාර්තා ලබාගැනීමට හැකි ජාතික මට්ටමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කරගෙන නොතිබුණි.

4.3 වෙනත් නිරීක්ෂණ

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
1991 අංක 19 දරන පනත යටතේ ස්ථාපිත ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් ගිණුම් කටයුතු “ඒ” ශ්‍රේණියේ දෙපාර්තමේන්තුවක් ලෙසත්, අනෙකුත් සියලුම කටයුතු සංස්ථාවක් ලෙසත් සිදුකරන නමුත් නිශ්චිත වශයෙන් පවත්වාගත යුතු එක් ආකෘතියක් පිළිබඳව හඳුනාගෙන ඒකාකාරී නීති රාමුවක් ඔස්සේ සභාව පවත්වා ගැනීමට කටයුතු කර නොතිබුණි.	භාණ්ඩාගාර මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල්ගේ 2017 නොවැම්බර් 14 දිනැති හා අංක TO/BE2/Common දරණ ලිපිය පරිදි ඒ පත්තියේ දෙපාර්තමේන්තුවක් ලෙස සලකා කටයුතු කරන බව	ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව නිශ්චිත වශයෙන් පවත්වාගත යුතු එක් නිශ්චිත ආකෘතියක් හඳුනා ගෙන එක් නීති රාමුවක් ඔස්සේ පවත්වා ගැනීමට කටයුතු කළ යුතුය.

4.4 වාර්ෂික කාර්යසාධන වාර්තාව

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
1991 අංක 19 දරන ජාතික අධ්‍යාපන කොමිෂන් සභා පනතෙහි දැක්වෙන ප්‍රධාන කාර්යයන් ඉටු කිරීමට ප්‍රමුඛතාවය ලබාදී වාර්ෂිකව අභියෝග හා ඉලක්ක හඳුනාගත යුතු වුවද එම ප්‍රධාන කාර්යයන් ඉටුකිරීම මූලික අරමුණු කර ගනිමින් අභියෝග හා ඉලක්ක හඳුනාගෙන වාර්ෂික වාර්තාවේ දක්වා නොතිබුණි.	ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ බලතල පුළුල් කිරීම සඳහා සහ එයට පවරා ඇති කර්තව්‍යයන් වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව ක්‍රියාත්මක කිරීම සඳහා බලය ලබාදීම පිණිස වසර 30 ක් පැරණි කොමිෂන් සභා පනත කාලීන අවශ්‍යතාවන්ට අනුගත වන අයුරින් සහ අධ්‍යාපනයේ ඒ ඒ උප අංශ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේ බලතල සහිතව වර්තමානයට ගැලපෙන අයුරින් සංශෝධනය කිරීමේ කාලීන අවශ්‍යතාව මත කොමිෂන් සභා පනත සංශෝධනය සඳහා ඉදිරිපත් කර ඇති බව.	ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවට පවතින අභියෝග හා ඉලක්ක හඳුනා ගනිමින් කාලීනව අරමුණු කරා ළඟාවීමට කටයුතු කළ යුතුය.

4.5 ප්‍රසම්පාදනයන්

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
සත්‍ය කාර්ය මණ්ඩලය 21 දෙනෙක් අනුයුක්තව සිටින කොමිෂන් සභාවේ ආයතන අවශ්‍යතාවයට වඩා වැඩි වර්ග අඩි ප්‍රමාණයකින් යුතු ආරක්ෂක, ජල, විදුලි හා සනීපාරක්ෂක පිරිසිදු කිරීම් සහිතව කාර්යාල පරිශ්‍රයක් මිල ගණන් කැඳවීමකින් තොරව ඉතා ඉහළ කුලී මුදලකට ලබාගෙන තිබුණි. මේ සම්බන්ධයෙන් විගණන කටයුතු වලදී 2021 වර්ෂයේ සිට නිරීක්ෂණය කර තිබුණු නමුත් සමාලෝචිත වර්ෂය දක්වාම ආයතනික අවශ්‍යතාවයට සුදුසු වර්ග අඩි ප්‍රමාණයක් ලබාගැනීමකින් තොරව, වර්ග අඩි 3,748 ක් සඳහා රු.22,861,637 ක් සමාලෝචිත වර්ෂයේදීද ගෙවීම් කර තිබුණි.	කොමිෂන් සභාව යටතේ ආයතනය නව ස්ථානයක ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් තීරණය කර ඒ අනුව ඉදිරියේදී කටයුතු කරනු ලබන බව.	රජයට අයත් සුදුසු ස්ථානයක සභාව ස්ථාපිත කර රජයේ වියදම් අවම කර ගැනීමට කටයුතු කළ යුතුය.

5. යහපාලනය

5.1 විගණන හා කළමනාකරණ කමිටුව

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 41 වගන්තියට අනුකූල වන පරිදි කොමිෂන් සභාව විසින් සමාලෝචිත වර්ෂයට අදාළව විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් 04 ක් පැවතිය යුතු වුවත්, එක් රැස්වීමක් පමණක් පවත්වා තිබුණි.	2024 වර්ෂයේ උද්ගත වූ තත්ත්වය හේතුවෙන් දැඩි අවිනිශ්චිතතාවයක් යටතේ ආයතනයේ කටයුතු පවත්වාගෙන යාමට සිදු වූ බැවින්, විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් නියමිත පරිදි පැවැත්වීමට නොහැකි වූ බව.	පනතේ 41 වගන්තියට අනුව කටයුතු කළ යුතුය.